

බ්‍රිස්/එන්පීඑස්/01/2012 (4-6)

සියළුම ස්ථාන (ගුවන්/භාවික හැර)

2012 අගෝස්තු මස 30 දින

වහරණ අරමුදල් නොවන (Non Public Fund) ලාභ උපදවන
ගිණුම් මගින් ලාභාංශ මුදල් (ලාභ කොටස්) ඒ ඒ ආයතනයන්හි
රෙගුලා ගිණුම වෙත හෝ වෙනත් ආයතනයක් වෙත ගෙවීම්
ගිණුම්ගත කළයුතු ආකාරය

1. සූද්ධ හමුදාවේ රෙගුලා ගිණුම් යටතේ පවත්වාගෙන යනු ලබන ලාභ උපදවන ඇතැම් ගිණුම් මගින් (උදා:- සුභකාබ්‍රම වෙළඳසැල්/ අවන්හල්/ගොවිපලවල්/කිවාඩු කිසේතන යනාදී ලාභ ලබන ගිණුම්) ඊට අදාළ ඒ ඒ ආයතනයන්හි රෙගුලා ගිණුම් වෙත හා වෙනත් ආයතනයක් වෙත කාර්තුව තුළ උපයන ශුද්ධ ලාභයෙන් කිසියම් ප්‍රමාණයක් (යම් ප්‍රතිශතයක්) ඊළඟ කාර්තුවේදී අදාළ ගිණුම වෙත ලබාදීම සිදුකරනු ලබයි.
2. එසේ, ලාභාංශ මුදල් (ලාභ කොටස්) ගෙවීම් ගණනය කිරීමේදී අදාළ කාර්තුවේ ශුද්ධ ලාභය ගොඩනගනු ලබන අතර, ශුද්ධ ලාභය ලෙස සැලකිය යුත්තේ සුභාමු 12 පළමු වන පිටුවේ විශද්‍රව්‍ය වඩා වැඩි ආදායම් අතිරික්තය යේම ප්‍රමාණයට යටතේ දක්වා ඇති මුදල වේ. එම ලාභාංශ මුදල් ගෙවීමේදී ගිණුම පවත්වා ගෙන යාමට ඇවැසි මුදල් ප්‍රමාණයක් ගිණුමේ රඳවා ගත යුතු අතර, ආදායමට වඩා වැඩි විශද්‍රව්‍ය අතිරික්තයක් ඇතිවුවහොත් (අලාභයක්) අදාළ කාර්තුවේ ලාභාංශ ගෙවීම් සිදුකොට ගත යුතුය.
3. තවද, පෙර කාර්තුවේ ලාභාංශ මුදල මෙම කාර්තුවේ ගෙවීමේදී මෙම කාර්තුවේ සුභාමු 12 පළමු පිටුවේ විශද්‍රව්‍ය ලෙස දක්වනු ලබන බැවින්, සමහර අවස්ථාවන්හිදී මෙම කාර්තුව තුළ ගිණුමේ පාඩුවක් පෙන්නුම් කරනු ලබන අවස්ථා තිබිය හැකිය. එවිට, මෙසේ ගිණුම තුළින් ගත වූ ප්‍රමාණයක් ලබා ඇතත්, අලාභයක් ලබා ඇති බව පෙන්නුම් කිරීම වලක්වා ගැනීම සඳහා මින් ඉදිරියට පහත සඳහන් පරිදි ලාභාංශ බෙදාහැරීම ගිණුම් ගතකිරීම සිදුකළ යුතු බව පෙන්වා දෙමි.

ලාභාංශ බෙදාහැරීම ගිණුම්ගත කළ යුතු ආකාරය

පිටුව 01. ලාභාංශ මුදල් මාරු කිරීම නිසි පරිදි යුපො 21 හි සටහන් කිරීම. (සටහන 01 බලන්න)
උදා:- අවන්හල ගිණුම වෙතින් රු. 100,000.00 ක මුදලක් රෙගුලා ගිණුම වෙත ලබාදීම.

	හර	බැර
පොදු ගිණුම	රු: 100,000.00	-
බැංකු ගිණුම	-	රු: 100,000.00
එකතුව	රු: 100,000.00	රු: 100,000.00

පිටුව 02. සුභාමු 12 පළමු පිටුවේ විශද්‍රව්‍ය පහට පොදු ගිණුමේ විශද්‍රව්‍ය සටහන් කිරීමේදී (සටහන 02 බලන්න) යුපො 21 හි මුළු විශද්‍රව්‍ය ගෙවූ ලාභාංශ මුදල අඩුකර ඉතිරිය ඇතුළත් කිරීම. (උදාහරණයට අනුව 150,000 - 100,000 = 50,000)

පිටුව 03. එම ගෙවූ ලාභාංශ මුදල සුභාමු 12 දෙවන පිටුවේ ණයතුරුත්ති තිරුවේ ආදායමට වඩා වැඩි විශද්‍රව්‍ය අතිරික්තය අඩු කරන්න යන සේලයට පහළින් ඇති හිස් ඉඩෙහි පළමු තිරුවෙහි සටහන් කර අන්තිම යේම ප්‍රමාණය පරිදි සමුච්චිත අරමුදලට කාර්තුව තුළ උපයන ලද ලාභය එකතුකර එම මුදලින් ගෙවූ ලාභාංශ මුදල අඩුකර මුළු යේමය දෙවන තිරුවේ සටහන් කළයුතුය. (සටහන 03 බලන්න)

4. ආරක්ෂක සේනා මුලස්ථාන, සේනාංක මුලස්ථාන, බළසේනා මුලස්ථාන, හකාය අණකක, ඉන්පෙ, පුහුණු පාසල්, රෙජිමේන්තු මධ්‍යස්ථාන හා ඒකක වෙත ලාභාංශ මුදල් (ලාභ කොටස්) ගෙවීමේදී 2012/iii වන කාර්තුවේ සිට ඉහත දක්වා ඇති උපදෙස් පරිදි ක්‍රියාකර ගිණුම් නිසි අගුරු පවත්වාගෙන යාමට කටයුතු කළයුතු බව කාරුණිකව දන්වා සිටිමි.



බීසීඑස් චන්දිආරච්චි

ප්‍රියේබසර

අධ්‍යක්ෂ ජනරාල් හා මුදල් පරිපාලන

නේවාසිකාගාර ගණන් තැබීම
MESS ACCOUNTS

පටුනේ අංකය 21
A.B.

නේවාසිකාගාර ගණන් තැබීම
MESS ACCOUNTS

පටුනේ අංකය 21
A.B.

ජන අවුරුද්ද 2012/ii වන කාර්තුව පැරකුම් රෙජිස්ට්‍රාර්

ලැබීම්/RECEIPTS				වෙතට අය කිරීම්/CHARGES TO :-				ගෙවීම්/PAYMENTS				වෙතට බැර කිරීම්/CREDITS TO :-			
	වත්තමාන අංකය Voucher No.	මුදල් Cash 01	බැංකුව Bank 02	පොදු 03	අවුරුද්ද 04				වත්තමාන අංකය Voucher No.	මුදල් Cash 16	බැංකුව Bank 17	පොදු 18	අවුරුද්ද 19		
		රු. Rs.	ස. c.	රු. Rs.	ස. c.	රු. Rs.	ස. c.	රු. Rs.	ස. c.	රු. Rs.	ස. c.	රු. Rs.	ස. c.	රු. Rs.	ස. c.
	යේකය ඉ/ගෙ	100,000.00	-	800,000.00	-			20,000.00	-			920,000.00	-		
	දෙවැනි වෙළඳාම	120,000.00	-											120,000.00	-
	✓			120,000.00	-					120,000.00	-				
	✓					50,000.00	-			50,000.00	-				
	✓					100,000.00	-					100,000.00	-		
	පළමු එකතුව	220,000.00	-	920,000.00	-	150,000.00	-	20,000.00	-	පළමු එකතුව	170,000.00	100,000.00	-	920,000.00	-
	තොගය									තොගය				10,000.00	-
	දෙවන එකතුව	220,000.00	-	920,000.00	-	150,000.00	-	20,000.00	-	දෙවන එකතුව	170,000.00	100,000.00	-	920,000.00	-
	ලාභ/පාඩු පොදු ගිණුමට මාරුකිරීම							110,000.00	-	ලාභ/පාඩු පොදු ගිණුමට මාරුකිරීම				110,000.00	-
	තුන්වන එකතුව	220,000.00	-	920,000.00	-	150,000.00	-	130,000.00	-	තුන්වන එකතුව	170,000.00	100,000.00	-	1,030,000.00	-
	යේකය ප/ගෙ					880,000.00	-			යේකය ප/ගෙ	50,000.00	820,000.00	-		
	අවසන් එකතුව	220,000.00	-	920,000.00	-	1,030,000.00	-			අවසන් එකතුව	220,000.00	920,000.00	-	1,030,000.00	-
	යේකය ඉ/ගෙ	50,000.00	-	820,000.00	-			10,000.00	-	යේකය ඉ/ගෙ				880,000.00	-

(2N3* S. & E.) 1/68

[illegible]

† ප්‍රති භූමිදා ආකෘති පටුයක නිරීක්ෂණයන් පොතෙහි හම් වරහන් ඇතුළත් ඇති වචන සංශෝධිත.
Delete words in brackets if no observation are made on A. P.

2

2012 ජුනි 30 දින දී ඇත්වෙන ශේෂ පත්‍රය
BALANCE SHEET AS AT 20.....

ණය කුලුණ් LIABILITIES	රු. Rs.	ම. c.	රු. Rs.	ම. c.	වත්කම් ASSETS	රු. Rs.	ම. c.	රු. Rs.	ම. c.
* විවිධ ණය හිමිකරුවන් Sundry Creditors					මුදලාබයේ කැපකඩ මුදල - Cash at Bank -			820,000	00
					වත්කමේ ගිණුම Current Account				
					කැපකඩ ගිණුම Deposit Account				
					අත්තිකිවී ඇති මුදල Cash-in-hand			50,000	00
					පුළුල් මුදල (මුදල ඇතුළත්) Petty Cash (including Stamps)				
					ලබා ඇති සේවය (ප්‍රධාන ශීර්ෂ යටතේ විස්තර වූ) Stock-on-hand (detailed under main heads)			10,000	00
අත්තිකිවී ඇති පත්‍රයේ පරිදි සමුදායීත අරමුදල Accumulated Funds as per last Balance Sheet	920,000	00							
විශාලතම වටිනා වැඩි ආදායම් අතිරේකය එකතු කරන්න Add Excess of Income over Expenditure	60,000	00							
ආදායමට වඩා වැඩි වියදම් අතිරේකය අඩුකරන්න Deduct Excess of Expenditure over Income									
පෙර කාර්තුවේ ලාභාංශ මුදල් රෙආස වේග ගෙවීම (100,000.00)			880,000	00					
					විවිධ ණයකරුවන් Sundry Debtors				
					ආයෝජන පදනම් මුදල (විස්තර වූ) Investments at Cost (detailed)				
					මු. පි. - මේ ශේෂ පත්‍රයේ දිනට අනුකූල ආයෝජන මුදල වෙළඳ අගය රු. යි N. B. - This total market value of the above investments at the Balance Sheet date was Rs.				
					අත්තිකිවී ඇති පත්‍රයේ පරිදි දේපල Property per last Balance Sheet				
					එකතුකිරීම් එකතු කරන්න Add Additions				
					කාලසීමාව සඳහා කළ යුතු ප්‍රමාණය අඩුකරන්න Less Depreciation for period				
			880,000	00				880,000	00

△ අනවශ්‍ය දෑ කපාහරින්න. / Strike out whichever is inapplicable.

* විස්තර 4 වැනි පිටුවේ ප්‍රකාශනයන්හි ඇත්වෙන. / Details to be given in statements on page 4.

§ ලක්ෂ්‍යයෙන් හැර දමා/හැර දැමූ දේ නොගනි. / Exclusive of presentation plate and / or items of an unrealizable nature.

(රු. ක ආරක්ෂණ යාමක මණ්ඩලයේ පරීක්ෂණයට ඉදිරිපත් කළා)

Insurance Policies for Rs. Produced to Audit Board